

# සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී. එල්. සී

ආදායම් ප්‍රකාශය			
	අවුරුද්දක් අවසානයේ 31.03.2020 රු. '000 (විභාජනය කළ)	අවුරුද්දක් අවසානයේ 31.03.2019 රු. '000 (විභාජනය කළ)	වෙනස %
පොලී ආදායම්	4,310,449	3,818,504	13%
අඩු: පොලී වියදම්	1,991,392	1,645,624	(21)%
<b>ශුද්ධ පොලී ආදායම්</b>	<b>2,319,057</b>	<b>2,172,880</b>	<b>7%</b>
ගාස්තු හා පොලී ආදායම් වෙනත් මෙහෙයුම් ආදායම්	215,531	237,077	(9)%
<b>මුළු මෙහෙයුම් ආදායම්</b>	<b>2,607,019</b>	<b>2,484,135</b>	<b>5%</b>
අඩු: ණය අත්තිකාරම්වල සාමූහික අගය මත වෙනස්කිරීම්	358,386	281,988	(27)%
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම්</b>	<b>2,248,633</b>	<b>2,202,147</b>	<b>2%</b>
අඩු: වියදම්			
කාර්ය මණ්ඩල පිරිවැය	546,204	480,023	(14)%
කෂය හා කුමන්ත්‍රණ	128,598	40,240	(220)%
වෙනත් පරිපාලන හා විකුණුම් වියදම්	683,655	698,025	2%
<b>එකතු කල අගය මත බදු පෙර මෙහෙයුම් ලාභය</b>	<b>890,176</b>	<b>983,860</b>	<b>(10)%</b>
අඩු: මූල්‍ය සේවාවන් මත වන විකුතු කල අගය මත බදු	259,867	260,956	0%
<b>ආදායම් බදු පෙර ලාභය</b>	<b>630,309</b>	<b>722,904</b>	<b>(13)%</b>
අඩු: ආදායම් බදු	241,269	181,170	(33)%
<b>කාලපරිච්ඡේදය සඳහා ලාභය</b>	<b>389,040</b>	<b>541,734</b>	<b>(28)%</b>
සාමාන්‍ය කොටසක් සඳහා වන මූලික ඉපයුම්	1.93	2.68	
සාමාන්‍ය කොටසක් සඳහා වන ලාභාංශය	-	1.10	

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය			
	අවුරුද්දක් අවසානයේ 31.03.2020 රු. '000 (විභාජනය කළ)	අවුරුද්දක් අවසානයේ 31.03.2019 රු. '000 (විභාජනය කළ)	වෙනස %
<b>කාලපරිච්ඡේදය සඳහා ලාභය</b>	<b>389,040</b>	<b>541,734</b>	<b>(28)%</b>
<b>වෙනත් විස්තීර්ණ ආදායම්</b>			
ලාභ සහ අලාභ යටතේ වර්ගීකරණය නොවූ අයිතම විභාජිත පාරිභෝගික සඳහා තක්සේරු අලාභය	1,347 (377)	(1,792)	(175)%
විභාජිත පාරිභෝගික තක්සේරු අලාභය මත විලම්භිත බදු	-	502	(175)%
<b>කාලපරිච්ඡේදය සඳහා වන මුළු විස්තීර්ණ වියදම්</b>	<b>970</b>	<b>(1,290)</b>	<b>(175)%</b>
<b>කාලපරිච්ඡේදය සඳහා වන මුළු විස්තීර්ණ ආදායම්</b>	<b>390,010</b>	<b>540,444</b>	<b>(28)%</b>

මූල්‍ය තත්ව ප්‍රකාශය			
	31.03.2020 දිනට රු. '000 (විභාජනය කළ)	31.03.2019 දිනට රු. '000 (විභාජනය කළ)	
<b>වත්කම්</b>			
මුදල් හා මුදල් වලට සමාන ණ	214,376	317,309	
බැංකුවේ ණය	101,394	83,324	
කල්පිත ලැබිය යුතු ගිණුම්	3,910	14,585	
කුලී පිරිසිටියක් බදු කුලී ලැබිය යුතු ගිණුම්	14,958,657	13,950,248	
ණය සහ අත්තිකාරම්	5,195,000	3,883,300	
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	41	41	
මූල්‍ය ආයෝජන - කල් පිරිසිටිය තුළ පවතින	789,889	623,372	
අනුබද්ධ සමානම් වලින් ලැබිය යුතු ණය	185,521	92,444	
වෙනත් ණයගැබ්සේ සහ ඉදිරිබට කල ගෙවීම්	260,166	290,636	
විලම්භිත බදු වත්කම්	-	15,632	
අර්ථසහ වත්කම්	42,277	46,293	
දේපල පිරිසිටිය සහ උපකරණ	327,720	221,885	
සාධාරණ අයිතිය සහිත වත්කම් වත්කම්	468,490	-	
<b>මුළු වත්කම්</b>	<b>22,547,442</b>	<b>19,539,068</b>	
<b>වගකීම් සහ සේකර්වය</b>			
<b>වගකීම්</b>			
ගනුදෙනුකරුවන් සඳහා වෙනත් මූල්‍ය වගකීම්	7,175,552	6,095,816	
වෙනත් සහිත ණය ගැනීම්	9,228,199	6,631,190	
කල්පිත වගකීම්	476,002	-	
අනුබද්ධ සමානම් සඳහා ගෙවිය යුතු ණය	404,512	1,001,570	
වෙනත් වගකීම්	467,552	848,021	
බැංකු අයිතව	618,330	1,134,836	
වත්කම් බදු වගකීම්	117,351	220,581	
විලම්භිත බදු වගකීම්	77,364	-	
විභාජිත පාරිභෝගික වගකීම්	73,397	63,118	
<b>මුළු වගකීම් හා සේකර්වය</b>	<b>18,638,259</b>	<b>15,995,134</b>	
<b>ස්කන්ධය</b>			
ප්‍රකාශිත ප්‍රශ්නවල	1,996,444	1,996,444	
ප්‍රාග්ධන සංචිත	182,548	163,096	
රඳවාගත් ඉපයුම්	1,730,188	1,384,395	
<b>මුළු ස්කන්ධය</b>	<b>3,909,182</b>	<b>3,543,935</b>	
<b>මුළු වගකීම් හා සේකර්වය</b>	<b>22,547,442</b>	<b>19,539,068</b>	

## සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී. එල්. සී

සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේදී අනුබද්ධිත ආයතනයක් වශයෙන් 2004 අප්‍රේල් 19 වන දින නිර්මාණ කරන ලද 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ෆී ලේඛනක කිරීම **Rated 'BBB(ka)'; Outlook Stable** සමාගමේ ලියාපදිංචි අංකය **PB 813 PQ**

අංක 498, අ.ව. ඒ. දු මෙල් මාවත, කොළඹ 03. දු. ක.: 0112316416, 0112303717, 0112100110 ෆැක්ස්: 0112303715 ඊ-මේල්: [financecompany@singersl.com](mailto:financecompany@singersl.com) වෙබ්: [www.singerfinance.com](http://www.singerfinance.com)

ස්කන්ධය වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය				
	ගිණිම මත ආදේශණය කළ (විභාජනය කල)			
	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. '000	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු. '000	රඳවාගත් ඉපයුම් රු. '000	මුළු ස්කන්ධය රු. '000
<b>2018 මාර්තු 31 දිනට ණය</b>	<b>1,996,444</b>	<b>136,009</b>	<b>1,202,658</b>	<b>3,335,112</b>
SLFRS 09 බලපෑම	-	-	(109,339)	(109,339)
<b>2018 අප්‍රේල් 01 දිනට ණය</b>	<b>1,996,444</b>	<b>136,009</b>	<b>1,093,319</b>	<b>3,225,773</b>
<b>කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්</b>				
අදාල කාලපරිච්ඡේදය සඳහා ලාභය	-	-	541,734	541,734
<b>අනෙකුත් විස්තීර්ණ ආදායම්</b>				
විභාජිත පාරිභෝගික සඳහා තක්සේරු අලාභය	-	-	(1,792)	(1,792)
විභාජිත පාරිභෝගික තක්සේරු අලාභය මත විලම්භිත බදු	-	-	502	502
<b>කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්</b>	<b>-</b>	<b>-</b>	<b>(1,290)</b>	<b>(1,290)</b>
<b>කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්</b>	<b>-</b>	<b>-</b>	<b>540,444</b>	<b>540,444</b>
<b>ගිණිම මත සෘජුව වාරිත කළ ගනුදෙනු</b>				
සංචිත අරමුදල් සඳහා සංක්‍රාම	-	27,087	(27,087)	-
ලාභාංශය	-	-	(222,281)	(222,281)
<b>ගිණිම මත කල බෙදාහැරීම්</b>	<b>-</b>	<b>27,087</b>	<b>(249,368)</b>	<b>(222,281)</b>
<b>2019 මාර්තු 31 දිනට ණය</b>	<b>1,996,444</b>	<b>163,096</b>	<b>1,384,395</b>	<b>3,543,935</b>
SLFRS 16 බලපෑම	-	-	(34,395)	(34,395)
SLFRS 16 මත විලම්භිත බදු	-	-	9,630	9,630
<b>2019 අප්‍රේල් 01 දිනට ණය</b>	<b>1,996,444</b>	<b>163,096</b>	<b>1,359,630</b>	<b>3,519,170</b>
<b>කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්</b>				
අදාල කාලපරිච්ඡේදය සඳහා ලාභය	-	-	389,041	389,041
<b>අනෙකුත් විස්තීර්ණ ආදායම්</b>				
විභාජිත පාරිභෝගික සඳහා තක්සේරු අලාභය	-	-	1,347	1,347
විභාජිත පාරිභෝගික තක්සේරු අලාභය මත විලම්භිත බදු	-	-	(377)	(377)
<b>කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්</b>	<b>-</b>	<b>-</b>	<b>970</b>	<b>970</b>
<b>කාලපරිච්ඡේදය සඳහා මුළු විස්තීර්ණ ආදායම්</b>	<b>-</b>	<b>-</b>	<b>390,011</b>	<b>390,011</b>
<b>ගිණිම මත සෘජුව වාරිත කළ ගනුදෙනු</b>				
සංචිත අරමුදල් සඳහා සංක්‍රාම	-	19,452	(19,452)	-
<b>ගිණිම මත කල බෙදාහැරීම්</b>	<b>-</b>	<b>19,452</b>	<b>(19,452)</b>	<b>-</b>
<b>2020 මාර්තු 31 දිනට ණය</b>	<b>1,996,444</b>	<b>182,548</b>	<b>1,730,190</b>	<b>3,909,182</b>

නෝරාගත් කාර්යය සාධන දර්ශක		
	31.03.2020 දිනට (විභාජනය කළ)	31.03.2019 දිනට (විභාජනය කළ)
<b>දර්ශක</b>		
<b>හිතාමතා ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවය</b>		
මූලික ප්‍රාග්ධනය (සලසු පෙළ ප්‍රාග්ධනය) රු. '000	3,866,905	3,470,555
මුළු ප්‍රාග්ධන පදනම රු. '000	3,866,905	3,470,555
අවදානම් මත බර තබන ලද වත්කම් වල ප්‍රතිශතයක් ලෙස මූලික ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවය	13.87%	14.08%
අවදානම් මත බර තබන ලද වත්කම් වල ප්‍රතිශතයක් ලෙස මුළු ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවය	13.87%	14.08%
ඉතරම් වගකීම් මත වන ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය, 10%)	54.48%	58.14%
<b>වත්කම්වල ගුණාත්මකභාවය (ණය ආයෝජන වල ගුණාත්මකභාවය)</b>		
දළ අග්‍රිත අත්තිකාරම්, රු. '000	1,043,150	564,454
දළ අග්‍රිත අත්තිකාරම් අනුපාතය (%)	5.01%	3.10%
ශුද්ධ අග්‍රිත අත්තිකාරම් අනුපාතය (%)	1.40%	(0.09)%
<b>ලාභාදායීත්වය (%)</b>		
පොලී සීමාන්තය	11.17%	12.65%
වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර)	3.00%	3.04%
ස්කන්ධය සඳහා ප්‍රතිලාභය (බදු පසු)	10.44%	15.75%
<b>හිතාමතා ප්‍රවේශිතභාවය (රු. '000)</b>		
උරුමලාභ වත්කම් අවම අවශ්‍යතාවය	834,234	723,867
පවත්නා උරුමලාභ වත්කම් ප්‍රමාණය	911,082	806,930
රාජ්‍ය පුරවැසුම්පත් අවම අවශ්‍යතාවය	413,967	413,967
පවත්නා රාජ්‍ය පුරවැසුම්පත් ප්‍රමාණය	701,282	630,167
<b>ආයතනික කොරකරු</b>		
සේවක සංඛ්‍යාව	624	518
ගොඩ සංඛ්‍යාව	36	28
සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව	11	16
උපක්ෂ මධ්‍යස්ථාන සංඛ්‍යාව	-	-

**සහතික කිරීම**  
සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී.එල්.සී හි පහත අත්සන් කළ ප්‍රධාන විධායක නිලධාරී සහ මූල්‍ය පාලක නිලධාරී වන අප, පහත ණ සඳහා සහතික වෙමු.

- ඉහත වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කළ ආකෘති හා නිර්වචනවලට අනුව සකස් කර ඇත.
- ඉහත වාර්තාවන්හි ඇතුළත් තොරතුරු විභාජනය කරන ලද, සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී.එල්.සී හි මූල්‍ය වාර්තා වලින් උපුටාගත ඇත.

**ඒ. ඒ. අමරසූරිය**  
ප්‍රධාන විධායක නිලධාරී  
30/06/2020

**ඩී. එස්. ඊ. ඒ. ප්‍රනාන්දු**  
මූල්‍ය පාලක නිලධාරී  
30/06/2020

## INDEPENDENT AUDITORS' REPORT



KPMG  
(Chartered Accountants)  
32A, Sir Mohamed Macan Markar Mawatha,  
P. O. Box 188,  
Colombo 00300, Sri Lanka.

Tel : +94 - 11 542 6428  
Fax : +94 - 11 244 5872  
+94 - 11 244 6256  
Internet : [www.kpmg.com/lk](http://www.kpmg.com/lk)

### To the Shareholders of Singer Finance (Lanka) PLC Report on the Audit of the Financial Statements

**Opinion**  
We have audited the accompanying financial statements of Singer Finance (Lanka) PLC ("the Company"), which comprise the statement of financial position as at March 31, 2020, and the statement of profit or loss and other comprehensive income, statement of changes in equity and statement of cash flows for the year then ended, and notes comprising a summary of significant accounting policies and other explanatory information set out on the annual report.  
In our opinion, the financial statements give a true and fair view of the financial position of the Company as at March 31, 2020, and of its financial performance and its cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

**Basis for Opinion**  
We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAuS). Our responsibilities under those standards are further described in the Auditor's Responsibilities for the Audit of the Financial Statements section of our report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CA Sri Lanka (Code of Ethics) and we have fulfilled our other ethical responsibilities in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.

**Key Audit Matters**  
Key audit matters are those matters that, in our professional judgement, were of most significance in our audit of the Company financial of the current period. These matters were addressed in the context of our audit of the Company financial statements and in forming our opinion thereon, and we do not provide a separate opinion on these matters.

### Impairment allowance for loans and advances, finance lease receivables and hire purchases receivables

**Risk Description**  
At 31 March 2020 89% of its total assets of the Company consisted of loans and advances, finance lease receivables and hire purchase receivables totaling to Rs. 20.2 Bn., net of impairment allowance of Rs. 763 Mn.  
The determination of impairment allowances using the expected credit loss model is subject to a number of key parameters and assumptions, including the identification of loss stages, estimates of probability of default, loss given default, macroeconomic forecasts, exposures at default and discount rate, adjustments for forward looking information and other adjustment factors. In particular, the determination of the loss allowances is heavily dependent on the external macro environment and the Companies internal credit risk management strategy. Management judgement is involved in the selection of those parameters and the application of assumptions. The COVID-19 outbreak increases the credit risk and significantly affects the macro economic forecasts referred to above.

### Impairment allowance for loans and advances, finance lease receivables and hire purchases receivables

**Risk Description**  
We identified the impairment of loans and advances, finance lease receivables and hire purchase receivables as a key audit matter because of the inherent uncertainty and management judgement involved and the materiality of the reported amounts for loans and advances, finance lease receivables and hire purchase receivables (and impairment allowance thereof).  
Refer note 18 to the financial statements and the accounting policies in the note 3.25.

### Management assessment of the Company's ability to continue as a going concern

**Risk Description**  
The financial statements have been prepared on a going concern basis. In adopting the going concern basis of preparation of the financial statements, the directors have reviewed the company's cash flow projections for the next 12 months, prepared by the management. The cash flow projections were based on management's assumptions and estimation of future cash inflows and outflows, also taking into consideration the impact of COVID-19 related events.

Note 41 to the financial statements, describes the impact of COVID-19 outbreak to the current year financial statements and possible effects to the Company's future prospects, performance and cash flows. Further, the management has described how they plan to deal with these events and circumstances as the outbreak is still prevailing as at the date of this report.

We identified the assessment of going concern as a key audit matter because the cash flow projections referred to above involves consideration of future events and circumstances which are inherently uncertain, and effect of those uncertainties may significantly impact the resulting accounting estimates. Therefore, the assessment requires the exercise of significant management judgement in assessing future cash inflows and outflows which could be subject to potential management bias.

Refer note 41 to the financial statements and the accounting policies in the note 1.2.8.

### Other Information

Management is responsible for the other information. The other information comprises the information included in the annual report but does not include the financial statements and our auditor's report thereon. Our opinion on the financial statements does not cover the other information and we do not express any form of assurance conclusion thereon.  
In connection with our audit of the financial statements, our responsibility is to read the other information and, in doing so, consider whether the other information is materially inconsistent with the financial statements or our knowledge obtained in the audit or otherwise appears to be materially misstated. If, based on the work we have performed, we conclude that there is a material misstatement of this other information, we are required to report that fact. We have nothing to report in this regard.

### Responsibilities of Management and Those Charged with Governance for the Financial Statements

Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.  
In preparing the financial statements, management is responsible for assessing the Company's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of accounting unless management either intends to liquidate the Company or to cease operations, or has no realistic alternative but to do so. Those charged with governance are responsible for overseeing the Company's financial reporting process.

### Auditor's Responsibilities for the Audit of the Financial Statements

Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement, whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion. Reasonable assurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAuS will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could reasonably be expected to influence the economic decisions of users taken on the basis of these financial statements.